

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනය - 2018

1.1 තත්වගණනය කළ මතය

ජාතික පුස්තකාල හා විද්‍යාපන විද්‍යා ආයතනයේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතිය යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස විද්‍යා ආයතනයේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරිබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරි බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්වා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ. පොදු ලෙජරය, ජර්නලය, ජර්නල් වවුචර්, ගෙවීම් වවුචර් ආදී ප්‍රධාන ගිණුම්කරණ වාර්තා පවත්වාගෙන යාම සම්බන්ධ විගණන නිරීක්ෂණ පහත සඳහන් මාතෘකා යටතේ ඇතුළත් කර ඇත.

1.5.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

| අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|--|
| <p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 ප්‍රකාරව වත්කම් පන්ති දෙකකට අදාළ ස්ථාවර වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.8,205,088 ක් වූ වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර තිබුණද තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කර නොතිබුණි.</p> | <p>ස්ථාවර වත්කම් නැවත ප්‍රත්‍යාගණනය සිදුකරන අවස්ථාවේදී මෙම වත්කම් පංතිද ප්‍රත්‍යාගණනය කරනු ලබන බව.</p> | <p>ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| (අ) 2017 දෙසැම්බර් 31 දිනට වත්කම් ලේඛනයෙහි වත්කම් ඒකක 15 ක පිරිවැය රු.545,430 ක් වූ නමුත් වත්කම් නැවත අගය කිරීමේදී, වත්කම් ගිණුමින් රු.514,039 ක් පමණක් ඉවත් කිරීම හේතුවෙන් වත්කම් ගිණුමේ ශේෂය රු.31,391 ක් වැඩියෙන් දක්වා තිබුණි. | 2019 වර්ෂයේ ගිණුම් පිළියෙල කිරීමේදී නිවැරදි කරනු ලබන බව. | නිවැරදි පිරිවැය වටිනාකම ගිණුම්ගත කළ යුතුය. |
| (ආ) පාඨමාලා ගාස්තු සම්බන්ධ පෙර වර්ෂයට අදාළ නිවැරදි කිරීම් මෙම වර්ෂයේ උණනාවයට ගැලපීම හේතුවෙන් රු.35,000 කින් උණනාවය වැඩියෙන් දක්වා තිබුණි. | 2019 වර්ෂයේ ගිණුම් පිළියෙල කිරීමේදී නිවැරදි කරනු ලබන බව. | සමාලෝචිත වර්ෂයට අදාළ ආදායම් හා වියදම් පමණක් මූල්‍ය කාර්යසාධන ගිණුමට ගැලපිය යුතුය. |

1.5.4 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

සියලුම නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා සම්බන්ධ නිකුත් කිරීම් මේ යටතේ දැක්විය හැකිය.

| විෂයය | මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම | අනුරූපී වාර්තා අනුව වටිනාකම | වෙනස | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---------------------------------|------------------------------|-----------------------------|---------|--|--|
| | රු. | රු. | රු. | | |
| ලැබිය යුතු පාඨමාලා ගාස්තු ආදායම | 2,009,186 | 2,717,950 | 708,764 | ලදුපත් හා පාඨමාලාව හැරගිය සිසුන් ලේඛණවල සටහන් වීම මගහැරීම සහ උපවිත පදනම අනුව ලේඛණ පවත්වා නොගැනීමත් නිසා මෙම වෙනස ඇතිවී තිබෙන බව සහ මෙම වසරේදී මෙය නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව. | ලේඛණ යාවත්කාලීනව හා නිවැරදිව පවත්වා ගතයුතුය. |

| | | | | | |
|--|------------|------------|--------|---|--|
| ස්ථාවර වත්කම් පිරිවැය | 11,453,378 | 11,411,522 | 41,856 | මෙම වෙනස්කම් පරීක්ෂාකර බලා 2019 වර්ෂය තුළදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව | ලේඛණ යාවත්කාලීනව හා නිවැරදිව පවත්වා ගතයුතුය. |
| ස්ථාවර වත්කම් සමුච්චිත ක්ෂය වෙන්කිරීම් | 8,667,740 | 8,638,680 | 29,060 | මෙම වෙනස්කම් පරීක්ෂාකර බලා 2019 වර්ෂය තුළදී නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව | ලේඛණ යාවත්කාලීනව හා නිවැරදිව පවත්වා ගතයුතුය. |

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

| විගණන නිරීක්ෂණය ----- | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම ----- | නිර්දේශය ----- |
|---|--|--|
| මූල්‍ය ප්‍රකාශනයෙහි දැක්වෙන රු. 5,241,921 ක් වූ ලැබිය යුතු පායමාලා ගාස්තු ආදායමෙහි වර්ෂ 1 ඉක්මවූ රු. 1,740,025 ක් හා වර්ෂ 4 ඉක්මවූ රු. 163,500 ක ශේෂයක් තිබුණි. | වර්ෂය ඉක්මවූ ලැබිය යුතු ගාස්තු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින පායමාලාවලට අදාළ වන බව සහ ඒවායේ හිඟ මුදල් පායමාලාව අවසන් වීමට පෙර අයකර ගැනීමට කටයුතු කරන බව | හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය. |

1.6.2 ගෙවිය යුතු මුදල්

| විගණන නිරීක්ෂණය ----- | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම ----- | නිර්දේශය ----- |
|--|---------------------------------------|-----------------------------------|
| මූල්‍ය ප්‍රකාශනයෙහි දැක්වෙන රු. 1,812,161 ක් වූ උපචිත වියදම් ශේෂය තුළ වර්ෂ 1 ඉක්මවූ රු. 228,900 ක් හා වර්ෂ 3 ඉක්මවූ රු. 366,018 ක ශේෂයක් දක්නට ලැබුණි. | පිළිතුරු ලබා දී නොමැත. | වර්ෂය අවසානයේදී ගැලපීම් කළ යුතුය. |

1.6.3 අත්තිකාරම්

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---------------------------------|
| 2017 වර්ෂයේ නොදන්වා විදේශගතවීම හේතුවෙන් සේවය හැරගියාගේ සලකා තිබූ නිලධාරියෙකුගෙන් අයවීමට පැවති රු.163,534 ක් වූ ණය ශේෂය 2019 මාර්තු 19 දින දක්වාත් අයකර ගෙන නොතිබුණි. | අයකර ගැනීමට අදාළ කටයුතු සිදු කෙරෙමින් පවතින බව | අයකර ගැනීම් කාර්යක්ෂමව කළයුතුය. |

1.7 මුදල් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|--|
| (අ) 2018 දෙසැම්බර් 31 දිනට පිළියෙල කර තිබූ බැංකු සැසඳුම් ප්‍රකාශනයට අනුව මාස 01 සිට මාස 34 දක්වා කාලපරාසයක පැවති රු.1,279,435 ක් වූ සෘජු බැරකිරීම් 2018 දෙසැම්බර් 31 දින වනවිටද හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි. | මෙම රු 1,279,435 ක මුදලෙන් රු 578,115 ක මුදලක් මේවන විට හඳුනාගෙන ඇති අතර එම ශේෂයෙන් දැනට ඉතිරිව ඇත්තේ රු 701,319.80 ක මුදලක් බව හා මෙම මුදලද ඉදිරියේදී හඳුනාගැනීමට කටයුතු සිදු කරන බව. | සෘජු බැරකිරීම් කඩිනමින් හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය. |
| (ආ) ආයතනයේ බැංකු ජංගම ගිණුම් 3 හි සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ශේෂය රු.5,792,569 ක් වූ අතර සෑම මාසයක් අවසානයේදීම රු.7,805,185 ක සිට රු.14,312,156 ක් දක්වා වූ පරාසයක ශේෂයක් නිශ්ක්‍රීයව තිබුණි. | 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී රු. මිලියන 6 ක මුදලක් ස්ථිර තැන්පතු වල ආයෝජනය කර ඇති අතර තව දුරටත් අතිරික්තව පවතින මුදල් 2019 වර්ෂයේදී ස්ථාවර තැන්පතු වල ආයෝජනය කිරීමට කටයුතු කරනු ලබන බව | අතිරික්තව පවතින මුදල් විධිමත් ලෙස ආයෝජනය කළ යුතුය. |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 1,165,398 ක ඌනතාවයක් වූ අතර ඊට ප්‍රතිවිරුද්ධ ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 7,073,855 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 8,239,253 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට සමාලෝචිත වර්ෂයේ ගාස්තු, දඩ හා අයහාර ආදායම රු.3,239,284 කින් අඩුවීම, වෙනත් ආදායම් රු.2,761,944 කින් අඩුවීම සහ වෙනත් පුනරාවර්තන වියදම් රු.2,991,661 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. නිරසාර සංවර්ධන අරමුණු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>නිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 “නායා පත්‍රය” පිළිබඳව ආයතනය විසින් දැනුවත් වී තිබුණද ආයතනයට අදාළ කර ගත හැකි නිරසාර සංවර්ධන, ඉලක්ක හා අරමුණු ද එම ඉලක්ක කරා ළඟා විය යුතු සන්ධිස්ථානයන් ද ඉලක්ක මත ළඟාවීම් මැන බැලීම සඳහා වන දර්ශකයන් ද හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>නිරසාර සංවර්ධන ඉලක්ක අංක 04 යටතේ සියලුම දෙනාටම සමාන ඉගෙනුම් අවස්ථා ලබා දීමට පහත පියවර ගෙන ඇත.</p> <ul style="list-style-type: none"> (i) භාෂා තුනෙන්ම පාඨමාලා පැවැත්වීම (ii) ප්‍රාදේශීයව පාඨමාලා පැවැත්වීම (iii) සහතික පත්‍ර පාඨමාලාවේ සිට ආචාර්ය උපාධි පාඨමාලාව දක්වා සියලුම දැනුම් කාණ්ඩයන් ආවරණය වන පරිදි පාඨමාලා පැවැත්වීම. <p>නිරසාර සංවර්ධනයේ ප්‍රධාන පරමාර්ථය වන යාව ජීව අධ්‍යාපනය (Lifelong learning) සඳහා අවශ්‍ය කුසලතා ලබා දීම සඳහා NILIS ආයතනය නිරන්තර වැඩසටහන් පැවැත්වීම සිදු කරයි.</p> <p>අපගේ සියලුම පාඨමාලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිර්දේශිත SLQF අනුව සකස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. 2018 වසරේදී පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ ශාස්ත්‍රපති උපාධි සඳහා (PGLIS/MLS) SLQF අනුව විෂය නිර්දේශ සකස් කර අවසන් කර ඇත. NILIS ආයතනයේ ක්‍රියාකාරී සැලැස්මට නිරසාර සංවර්ධන ඉලක්ක හා දර්ශක (KPI) ඇතුළත් කිරීමට ඉදිරියේදී පියවර ගනු ඇත.</p> | <p>ආයතනයේ ක්‍රියාකාරී සැලැස්මට නිරසාර සංවර්ධන වැඩමටහන ඇතුළත් කර ඊට අදාළ ඉලක්ක හා දර්ශක (KPI) ඇතුළත් කරමින් ඒවා ක්‍රියාත්මක තත්ත්වයට පත් කළ යුතුය.</p> |